

# 5 ශ්‍රේණිය ගණිතය

## පෙළ පොත අභ්‍යාස

## සහ පිළිතුරු 33 ඒකකය

## පුනරීක්ෂණය - 3 <sup>Part i</sup>




**සැකසුම** - **හසිත හෙට්ටිආරච්චි**  
(Dip. In Sci. N.I.E./O.U.S.L.)

Online Class details – [WhatsApp](#) 071 – 9020298 [Facebook](#) 3in1 [Youtube](#) 3in1

# 35 පුහුරික්මණය - 3

1 යහළුවන් කිහිප දෙනෙකුගේ නිවාස පිහිටා ඇති ආකාරය පහත සැලැස්මෙන් දැක් වේ.



- මිහිරිගේ නිවස පිහිටා ඇත්තේ තාරකිගේ නිවසට කුමන දිශාවෙන් ද?
- නිර්මාලගේ හා මිහිරිගේ නිවාස පිහිටා ඇත්තේ ක්‍රිෂ්ණාගේ නිවසට කුමන දිශාවෙන් ද?
- ක්‍රිෂ්ණාගේ නිවස පිහිටා ඇත්තේ ළහිරුගේ නිවසට කුමන දිශාවෙන් ද?
- මිහිරිගේ නිවසට වයඹ දිශාවෙන් පිහිටා ඇත්තේ කාගේ නිවස ද?
- නිර්මාලගේ නිවස පිහිටන්නේ තාරකිගේ නිවසට කවර දිශාවෙන් ද?

2 ගුණිතයට ගැලපෙන පිළිතුර තෝරා යා කරන්න.

- |                  |    |                    |    |
|------------------|----|--------------------|----|
| (1) $4 \times 8$ | 54 | (6) $8 \times 8$   | 81 |
| (2) $6 \times 9$ | 27 | (7) $5 \times 8$   | 90 |
| (3) $9 \times 8$ | 32 | (8) $9 \times 9$   | 64 |
| (4) $3 \times 9$ | 18 | (9) $7 \times 8$   | 56 |
| (5) $2 \times 9$ | 72 | (10) $10 \times 9$ | 40 |

3 ගුණ කරන්න.

	(1)		(2)		(3)
	7 4		6 2		2 0 5
×	8		9		8
<hr/>					
	(4)		(5)		(6)
	1 9 7		3 7 9		1 0 6
×	9		8		9
<hr/>					

4 විසඳන්න.

- (1) පෙට්ටියක අඹ ගෙඩි 245ක් ඇත. එවැනි පෙට්ටි අටක ඇති අඹ ගෙඩි ගණන කීය ද?
- (2) එක් ළමයෙකුට බැලුම් බෝල නවය බැගින්, ළමයි 309 දෙනෙකුට දීමට අවශ්‍ය බැලුම් බෝල ගණන කොපමණ ද?
- (3) එක් පැකට්ටුවක කිරි වොග් කෑලි දහයක් ඇත. එවැනි කිරි වොග් පැකට් 85ක තිබෙන මුළු කිරි වොග් කෑලි ගණන කීය ද?

5 හිස් කොටුවලට සුදුසු ඉලක්කම් ලියන්න.

(1)

$$\begin{array}{r} 8 \square \\ \times 8 \\ \hline 648 \end{array}$$

(2)

$$\begin{array}{r} 1 \square 5 \\ \times 9 \\ \hline 945 \end{array}$$

(3)

$$\begin{array}{r} 3 \square 1 \\ \times 8 \\ \hline 2408 \end{array}$$

(4)

$$\begin{array}{r} \square 9 \\ \times 9 \\ \hline 801 \end{array}$$

6 සුළු කරන්න.

(1)

$$\begin{array}{r} l \quad ml \\ 1 \quad 134 \\ \times 2 \\ \hline \hline \end{array}$$

(2)

$$\begin{array}{r} l \quad ml \\ 3 \quad 115 \\ \times 3 \\ \hline \hline \end{array}$$

(3)

$$\begin{array}{r} l \quad ml \\ 6 \quad 125 \\ \times 4 \\ \hline \hline \end{array}$$

(4)

$$\begin{array}{r} l \quad ml \\ 16 \quad 321 \\ \times 5 \\ \hline \hline \end{array}$$

$$(5) \quad 2 \overline{) 6 \text{ l } 462 \text{ ml}}$$

$$(6) \quad 2 \overline{) 4 \text{ l } 604 \text{ ml}}$$

$$(7) \quad 3 \overline{) 9 \text{ l } 120 \text{ ml}}$$

$$(8) \quad 3 \overline{) 12 \text{ l } 921 \text{ ml}}$$

7 දියර 900 ml ක් අල්ලන ජෝගුවක් සම්පූර්ණයෙන් පුරවා හතර වාරයක් දැමූ විට බෝතලයක් සම්පූර්ණයෙන් පිරවිය හැකි ය.

- (1) එම බෝතලය සම්පූර්ණයෙන් පිරවූ විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද?
- (2) එම බෝතලය සම්පූර්ණයෙන් පුරවා එහි ඇති දියර ප්‍රමාණයෙන් එක සමාන කුඩා බෝතල් තුනක් සම්පූර්ණයෙන් පුරවා ඇත. එක් කුඩා බෝතලයක් සම්පූර්ණයෙන් පිරී ඇති විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද?

8



20 l 640 ml

- (1) B භාජනය සම්පූර්ණයෙන් පිරවීමට, A භාජනය සම්පූර්ණයෙන් පුරවා වාර පහක දී දැමිය යුතු වේ. A භාජනය සම්පූර්ණයෙන් පිරවූ විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද?
- (2) C භාජනය සම්පූර්ණයෙන් පුරවා දෙවාරයක් දැමූ විට B භාජනය සම්පූර්ණයෙන් පිරේ. C භාජනය සම්පූර්ණයෙන් පිරවූ විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද?

9 දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබා ගන්න.

$$(1) \quad 132 \div 8$$

$$(2) \quad 160 \div 8$$

$$(3) \quad 609 \div 8$$

$$(4) \quad 630 \div 9$$


$$(5) \quad 702 \div 9$$

$$(6) \quad 919 \div 9$$



# 35 පුනරීක්ෂණය - 3

1 යහළුවන් කිහිප දෙනෙකුගේ නිවාස පිහිටා ඇති ආකාරය පහත සැලැස්මෙන් දැක් වේ.



- (1) මිහිරිගේ නිවස පිහිටා ඇත්තේ තාරකිගේ නිවසට කුමන දිශාවෙන් ද? **නිරිත.**
- (2) නිර්මාලයේ හා මිහිරිගේ නිවාස පිහිටා ඇත්තේ ක්‍රිෂ්ණාගේ නිවසට කුමන දිශාවෙන් ද? **ඉයබ**
- (3) ක්‍රිෂ්ණාගේ නිවස පිහිටා ඇත්තේ ළහිරිගේ නිවසට කුමන දිශාවෙන් ද? **ඊයන**
- (4) මිහිරිගේ නිවසට වයඹ දිශාවෙන් පිහිටා ඇත්තේ කාගේ නිවස ද? **නිර්මාලයේ**
- (5) නිර්මාලයේ නිවස පිහිටන්නේ තාරකිගේ නිවසට කවර දිශාවෙන් ද? **බදිනඟර**

2 ගුණිතයට ගැලපෙන පිළිතුර තෝරා යා කරන්න.

(1) $4 \times 8$	$\rightarrow$	54
(2) $6 \times 9$	$\rightarrow$	27
(3) $9 \times 8$	$\rightarrow$	32
(4) $3 \times 9$	$\rightarrow$	18
(5) $2 \times 9$	$\rightarrow$	72

(6) $8 \times 8$	$\rightarrow$	81
(7) $5 \times 8$	$\rightarrow$	90
(8) $9 \times 9$	$\rightarrow$	64
(9) $7 \times 8$	$\rightarrow$	56
(10) $10 \times 9$	$\rightarrow$	40

3 ගුණ කරන්න.

(1)	(2)	(3)
$\begin{array}{r} 74 \\ \times 8 \\ \hline 592 \end{array}$	$\begin{array}{r} 62 \\ \times 9 \\ \hline 558 \end{array}$	$\begin{array}{r} 205 \\ \times 8 \\ \hline 1640 \end{array}$
(4)	(5)	(6)
$\begin{array}{r} 197 \\ \times 9 \\ \hline 1773 \end{array}$	$\begin{array}{r} 379 \\ \times 8 \\ \hline 3032 \end{array}$	$\begin{array}{r} 106 \\ \times 9 \\ \hline 954 \end{array}$

4 විසඳන්න.

- පෙට්ටියක අඹ ගෙඩි 245ක් ඇත. එවැනි පෙට්ටි අටක ඇති අඹ ගෙඩි ගණන කීය ද? **1960**
- එක් ළමයෙකුට බැලුම් බෝල නවය බැගින්, ළමයි 309 දෙනෙකුට දීමට අවශ්‍ය බැලුම් බෝල ගණන කොපමණ ද? **2781**
- එක් පැකට්ටුවක කිරි ටොග් කෑලි දහයක් ඇත. එවැනි කිරි ටොග් පැකට් 85ක තිබෙන මුළු කිරි ටොග් කෑලි ගණන කීය ද? **850**

5 හිස් කොටුවලට සුදුසු ඉලක්කම් ලියන්න.

$$\begin{array}{r} (1) \\ 8 \square \\ \times 8 \\ \hline 648 \end{array}$$

$$\begin{array}{r} (2) \\ 1 \square 5 \\ \times 9 \\ \hline 945 \end{array}$$

$$\begin{array}{r} (3) \\ 3 \square 1 \\ \times 8 \\ \hline 2408 \end{array}$$

$$\begin{array}{r} (4) \\ \square 9 \\ \times 9 \\ \hline 801 \end{array}$$

6 සුළු කරන්න.

$$\begin{array}{r} (1) \\ l \quad ml \\ 1 \quad 134 \\ \times 2 \\ \hline 2 \quad 268 \end{array}$$

$$\begin{array}{r} (2) \\ l \quad ml \\ 3 \quad 115 \\ \times 3 \\ \hline 9 \quad 345 \end{array}$$

$$\begin{array}{r} (3) \\ l \quad ml \\ 6 \quad 125 \\ \times 4 \\ \hline 24 \quad 500 \end{array}$$

$$\begin{array}{r} (4) \\ l \quad ml \\ 16 \quad 321 \\ \times 5 \\ \hline 81 \quad 605 \end{array}$$

$$(5) \quad \begin{array}{r} 3 \text{ l } 231 \text{ ml} \\ 2 \overline{) 6 \text{ l } 462 \text{ ml}} \\ \underline{6 \text{ l } 462 \text{ ml}} \\ 0 \end{array}$$

$$(6) \quad \begin{array}{r} 2 \text{ l } 302 \text{ ml} \\ 2 \overline{) 4 \text{ l } 604 \text{ ml}} \\ \underline{4 \text{ l } 604 \text{ ml}} \\ 0 \end{array}$$

$$(7) \quad \begin{array}{r} 3 \text{ l } 40 \text{ ml} \\ 3 \overline{) 9 \text{ l } 120 \text{ ml}} \\ \underline{9 \text{ l } 120 \text{ ml}} \\ 0 \end{array}$$

$$(8) \quad \begin{array}{r} 4 \text{ l } 307 \text{ ml} \\ 3 \overline{) 12 \text{ l } 921 \text{ ml}} \\ \underline{12 \text{ l } 921 \text{ ml}} \\ 0 \end{array}$$

7 දියර 900 ml ක් අල්ලන ජෝගුවක් සම්පූර්ණයෙන් පුරවා හතර වාරයක් දැමූ විට බෝතලයක් සම්පූර්ණයෙන් පිරවිය හැකි ය.

(1) එම බෝතලය සම්පූර්ණයෙන් පිරවූ විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද? **3 l 600 ml**

(2) එම බෝතලය සම්පූර්ණයෙන් පුරවා එහි ඇති දියර ප්‍රමාණයෙන් එක සමාන කුඩා බෝතල් තුනක් සම්පූර්ණයෙන් පුරවා ඇත. එක් කුඩා බෝතලයක් සම්පූර්ණයෙන් පිරී ඇති විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද? **1 l 200 ml**

8



20 l 640 ml

(1) B භාජනය සම්පූර්ණයෙන් පිරවීමට, A භාජනය සම්පූර්ණයෙන් පුරවා වාර පහක දී දැමිය යුතු වේ. A භාජනය සම්පූර්ණයෙන් පිරවූ විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද? **4 l 128 ml**

(2) C භාජනය සම්පූර්ණයෙන් පුරවා දෙවාරයක් දැමූ විට B භාජනය සම්පූර්ණයෙන් පිරේ. C භාජනය සම්පූර්ණයෙන් පිරවූ විට එහි ඇති දියර ප්‍රමාණය කොපමණ ද? **10 l 320 ml**

9 දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබා ගන්න.

(1)  $132 \div 8$  **14**

(2)  $160 \div 8$  **20**

(3)  $609 \div 8$  **76 ඉතුරු 1**

(4)  $630 \div 9$  **70**

(5)  $702 \div 9$  **78**

(6)  $919 \div 9$  **102 ඉතුරු 1**



10 දීර්ඝ බෙදීමේ ක්‍රමයට ගැටලු විසඳන්න.

- (1) ගුරුතුමිය වළලු 562ක් එක් ළමයෙකුට අට බැගින් නැටුම් කණ්ඩායමක සිටි ළමයින්ට ලබා දුන්නා ය. එහි සිටි ළමයින් ගණන කීය ද? ඉතුරු වළලු ගණන කීය ද? **70 ඉතුරු 2යි.**
- (2) එකිනෙකට වෙනස් වූ පාට නවයකින් යුත් බෝල 819ක් ඇත. සෑම පාටකින් ම සමාන බෝල ගණනක් ඇත. එක් පාටකින් ඇති බෝල ගණන කීය ද? **91යි.**

11 පිළිතුරු සපයන්න.

- (1)  $60 \div 10$  **6යි.**                      (2)  $85 \div 10$  **8යි ඉතුරු 5යි.**  
 (3)  $650 \div 10$  **65යි.**                      (4)  $863 \div 10$  **86යි ඉතුරු 3යි.**

12 ගැටලු විසඳන්න.

- (1) එක් පෙළකට ඇල්ලීමට පිඟන් ගඩොල් දහය බැගින් අවශ්‍ය වේ. පිඟන් ගඩොල් 960ක් පේළි කීයකට ඇල්ලිය හැකි ද? **96යි.**
- (2) පාසලක පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට දෙමවුපියන් කණ්ඩායම් කිරීමට තීරණය කර ඇත. පැමිණ සිටි දෙමාපියන් සංඛ්‍යාව 864කි. ඔවුන්ගෙන් දහදෙනා බැගින් කණ්ඩායම් කීයක් සැකසිය හැකි ද? ඉතුරු පිරිස ද යොදා ගෙන දහදෙනෙකුගේ කණ්ඩායමක් සැකසීමට තව කීදෙනෙක් අවශ්‍ය ද? **86 , 6 දෙනෙක්.**

13 පිළිතුරු සපයන්න.

- |  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
|--|------------|------------|-------|-------|------|-----|-------|------------|------------|---|--|-------|-------|-------|-----|------|----|------------|------------|-----------|------------|---|----|---|----|-----|------|----|-------|--|------------|------------|
| <p>(1)</p> <table style="margin-left: 20px;"> <tr><td>kg</td><td>g</td></tr> <tr><td>14</td><td>125</td></tr> <tr><td>+ 32</td><td>911</td></tr> <tr><td colspan="2"><hr/></td></tr> <tr><td><b>46</b></td><td><b>036</b></td></tr> </table> | kg         | g          | 14    | 125   | + 32 | 911 | <hr/> |            | <b>46</b>  | <b>036</b>  | <p>(2)</p> <table style="margin-left: 20px;"> <tr><td>kg</td><td>g</td></tr> <tr><td>34</td><td>63</td></tr> <tr><td>+ 26</td><td>86</td></tr> <tr><td colspan="2"><hr/></td></tr> <tr><td><b>60</b></td><td><b>149</b></td></tr> </table> | kg    | g     | 34    | 63  | + 26 | 86 | <hr/>      |            | <b>60</b> | <b>149</b> | <p>(3)</p> <table style="margin-left: 20px;"> <tr><td>kg</td><td>g</td></tr> <tr><td>44</td><td>57</td></tr> <tr><td>- 21</td><td>63</td></tr> <tr><td colspan="2"><hr/></td></tr> <tr><td><b>22</b></td><td><b>94</b></td></tr> </table> | kg | g | 44 | 57  | - 21 | 63 | <hr/> |  | <b>22</b>  | <b>94</b>  |
| kg   | g          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 14   | 125        |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| + 32   | 911        |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <b>46</b>  | <b>036</b> |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| kg   | g          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 34   | 63         |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| + 26   | 86         |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <b>60</b>  | <b>149</b> |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| kg   | g          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 44   | 57         |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| - 21   | 63         |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <b>22</b>  | <b>94</b>  |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <p>(4)</p> <table style="margin-left: 20px;"> <tr><td>kg</td><td>g</td></tr> <tr><td>82</td><td>65</td></tr> <tr><td>- 61</td><td>74</td></tr> <tr><td colspan="2"><hr/></td></tr> <tr><td><b>20</b></td><td><b>91</b></td></tr> </table>    | kg         | g          | 82    | 65    | - 61 | 74  | <hr/> |            | <b>20</b>  | <b>91</b>   | <p>(5)</p> <table style="margin-left: 20px;"> <tr><td>kg</td><td>g</td></tr> <tr><td>22</td><td>420</td></tr> <tr><td>×</td><td>3</td></tr> <tr><td colspan="2"><hr/></td></tr> <tr><td><b>67</b></td><td><b>260</b></td></tr> </table>    | kg    | g     | 22    | 420 | ×    | 3  | <hr/>      |            | <b>67</b> | <b>260</b> | <p>(6)</p> <table style="margin-left: 20px;"> <tr><td>kg</td><td>g</td></tr> <tr><td>32</td><td>120</td></tr> <tr><td>×</td><td>5</td></tr> <tr><td colspan="2"><hr/></td></tr> <tr><td><b>160</b></td><td><b>600</b></td></tr> </table>  | kg | g | 32 | 120 | ×    | 5  | <hr/> |  | <b>160</b> | <b>600</b> |
| kg   | g          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 82   | 65         |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| - 61   | 74         |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <b>20</b>  | <b>91</b>  |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| kg   | g          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 22   | 420        |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| ×  | 3          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <b>67</b>  | <b>260</b> |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| kg   | g          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 32   | 120        |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| ×  | 5          |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <b>160</b>   | <b>600</b> |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <p>(7)</p> <table style="margin-left: 20px;"> <tr><td>5</td><td>20 kg</td><td>325 g</td></tr> <tr><td colspan="3"><hr/></td></tr> <tr><td></td><td><b>4kg</b></td><td><b>65g</b></td></tr> </table>  | 5          | 20 kg      | 325 g | <hr/> |      |     |       | <b>4kg</b> | <b>65g</b> | <p>(8)</p> <table style="margin-left: 20px;"> <tr><td>4</td><td>32 kg</td><td>160 g</td></tr> <tr><td colspan="3"><hr/></td></tr> <tr><td></td><td><b>8kg</b></td><td><b>40g</b></td></tr> </table> | 4  | 32 kg | 160 g | <hr/> |     |      |    | <b>8kg</b> | <b>40g</b> |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 5  | 20 kg      | 325 g      |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
|  | <b>4kg</b> | <b>65g</b> |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| 4  | 32 kg      | 160 g      |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
| <hr/>  |            |            |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |
|  | <b>8kg</b> | <b>40g</b> |       |       |      |     |       |            |            |   |  |       |       |       |     |      |    |            |            |           |            |   |    |   |    |     |      |    |       |  |            |            |